



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

ප්‍රවෘත්ති නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
දිනය 2016 අගෝස්තු මස 30 වැනි දින

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 අගෝස්තු

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට හා මූලික උද්ධමනය 2016 ජූලි මාසයේ දී පහළ ගියේය. දේශීය සැපයුම් යථා තත්ත්වයට පත්වීම මෙන්ම ඇතැම් බදු සංශෝධන අත්හිටුවීම පාරිභෝගික මිල උද්ධමනය පහළ යෑමට හේතු විය. කෙසේ වුවත්, වාර්ෂික සාමාන්‍ය මිල වෙනස්වීම් මගින් පිළිබිඹු වන පරිදි, යටිදැරි උද්ධමනයෙහි ඉහළ යෑමේ ප්‍රවණතාව වසරේ මේ දක්වාම නොකඩවා පැවතුණි.

විදේශීය අංශය සැලකූ විට, විදේශීය ඉල්ලුම සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පැවතීමත් සමඟ 2016 පළමු භාගය තුළ දී ඇස්තමේන්තු කර ඇති වෙළඳ ගිණුමේ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 2.2 කින් ඉහළ ගියේය. 2016 ජූලි මාසය තුළ දී විදේශිකයන්ගේ වාර්තාගත පැමිණීමත් සමඟම 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ දී සංචාරක ඉපැයීම් සියයට 16.7 කින් ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇත. සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2016 වසරේ පළමු මාස හත තුළ දී සියයට 3.8 ක ඉහළ යෑමක් වාර්තා කළේය. සංචාරක ඉපැයීම් හා සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වැනි විදේශ විනිමය ගලාපිම් සමඟ රජයේ සුරැකුම්පත්වල අයෝජනය කිරීම පිළිබඳ විදේශීය කැමැත්ත යළි ඇති වීම සහ රජය වෙත මැදි සහ දිගු කාලීන මූල්‍ය ප්‍රවාහ ලැබීම් හේතුවෙන් ගෙවුම් ශේෂය සහ විනිමය අනුපාතිකය මත ඇති කරන පීඩනය ලිහිල් විය. තවද, 2016 ජූලි මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය 2016 ජූනි මාසය අවසානයේ ඇති එ.ජ. ඩොලර් බිලියන 5.3 සිට එ.ජ. ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වී ඇත.

2016 ජුනි මාසය තුළ දී මුදල් ප්‍රසාරණය අඛණ්ඩව ඉහළ අගයක පැවතුණි. වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය සඳහා සපයන ලද ණය ප්‍රමාණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය, පෙර මාසයේ වාර්තා කරන ලද සියයට 28.0 ට සාපේක්ෂව 2016 ජුනි මාසයේ දී සියයට 28.2 ක සැලකිය යුතු ඉහළ අගයකින් අඛණ්ඩව වර්ධනය විය. කාර්මික සහ සේවා යන අංශ සඳහා ලබාදුන් ඉහළ ණය ප්‍රමාණය මෙන්ම පෞද්ගලික ණය සහ අත්තිකාරම්හි සැලකිය යුතු වර්ධනය හේතුවෙන් වසරේ පළමු භාගය තුළ දී දේශීය ණය ප්‍රසාරණය විය. ඉහත වර්ධනයන් පිළිබිඹු කරමින්, පුළුල් මුදල් සැපයුමේ (M_{2b}) වර්ධනය පෙර මාසයේ වාර්තා කරන ලද සියයට 16.5 සිට 2016 ජුනි මාසයේ දී සියයට 17.0 දක්වා ඉහළ ගියේය. තාවකාලික දත්තවලට අනුව 2016 ජූලි මාසයේ දී ද පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය සහ පුළුල් මුදල් සැපයුම (M_{2b}) ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇත. මේ අතර, වසරේ පළමු මාස හත තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් කෙටි කාලීන පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, එමගින් මූල්‍ය අංශයේ ණය අනුපාතික සහ තැන්පතු අනුපාතිකවල තියුණු ඉහළ යෑමක් සිදු වී ඇත.

ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) ඉහළ දැමීම තුළින් වසරේ පළමු මාස හත තුළ දී ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම ආර්ථිකයට ක්‍රමයෙන් සම්ප්‍රේෂණය වෙමින් පවතින බව මුදල් මණ්ඩලය 2016 අගෝස්තු 30 දින පැවති රැස්වීමේ දී නිරීක්ෂණය කරන ලදී. එබැවින්, වසරේ ඉතිරි කාලය තුළ දී මුදල් සහ ණය සමස්තයන්හි වර්ධනය, මැදිකාලීනව උද්ධමනයට මැදි තනි අගයක පවත්වා ගෙන යෑමට උපකාරී වන මට්ටමකට මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 7.00 සහ සියයට 8.50 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 7.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 8.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 7.50